

1. බයිසිකල් හුවමාරු කර පාවිච්චිකිරීම පිළිබඳ අත්හදා බැලීම

අගෝස්තු 1 සිට ඔක්තෝබර් 30 දක්වා, අපි නොවිගි නගරය තුළ බයිසිකල් බෙදාගැනීමේ සමාජ අත්හදා බැලීමක් සිදු කරන්නෙමු.

බයිසිකල් බෙදාගැනීම යනු බයිසිකලයක් වෙනත් පුද්ගලයින් සමඟ බෙදාගෙන අවශ්‍ය වීම එය භාවිතා කිරීමේ ක්‍රමයකි.

මෙම සමාජ අත්හදා බැලීමේදී, නොවිගි දුම්රිය ස්ථානයේ සිට සිත් නොවිගි දුම්රිය ස්ථානය දක්වා ප්‍රදේශයේ ස්ථාන 8 ක් පිහිටුවන ලද අතර, විදුලි ආධාරක බයිසිකල් 30 ක් බෙදා දෙන ලදී.

බයිසිකල් දවසේ පැය 24 පුරාම භාවිතා කළ හැකි අතර ඔබ ඒවා ලබාගත් ස්ථානය කුමක් වුවත්, ඕනෑම ස්ථානයකට ආපසු ලබා දිය හැකිය.

එය භාවිතා කිරීමට, ස්මාර්ට්ෆෝන් යෙදුම "HELLO CYCLING" බාගත කර ලියාපදිංචි වන්න.

භාවිත ගාස්තුව සෑම විනාඩි 15 කටම යෙන් 70 ක් වන අතර පැය 12 ක් දක්වා යෙන් 1,000 කි.

ඔබට එය නගරයේ නැරඹුම් ස්ථාන නැරඹීම, රැකියාවට හෝ පාසැලට යාම වැනි විවිධ ආකාරවලින් භාවිතා කළ හැක, එබැවින් කරුණාකර එය භාවිතා කරන්න.

මීට අමතරව, මෙම බයිසිකල් සඳහා වෙන්වූ මධ්‍යස්ථානවල නැවැත්විය හැක්කේ මෙම විශේෂිත බයිසිකල් පමණක් වන අතර සාමාන්‍ය බයිසිකල් ගාල් කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.

2. 2023 දී ළදරු පාසලට ඇතුළත් වීමට ඉල්ලුම් කිරීම

2022 සැප්තැම්බර් 1 වන දින සිට, අපි 2023 අප්‍රේල් මාස දක්වා ළදරු පාසල් ආදියට ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් භාර ගනු ලැබේ.

ළදරු පාසලක් යනු , භාරකරු හෝ පවුලේ අය වැඩ කිරීම වැනි හේතු නිසා දිවා කාලයේ දරුවා රැකබලා ගැනීමට නොහැකි වූ විට භාරකරු වෙනුවෙන් දරුවා රැකබලා ගන්නා ස්ථානයකි.

දරුවා රැකබලා ගැනීමට දෙමාපියන්ට නොහැකි වීම මත ඇතුළත් කිරීම කොන්දේසි සහිත වේ.

ළමා රැකවරණය සඳහා අයදුම්කිරීමේදී අවශ්‍ය වන කොන්දේසි අතරට මසකට පැය 64ක් හෝ ඊට වැඩි කාලයක් වැඩ කිරීම, ගැබ් ගැනීම,දරු උපත, දෙමාපියන්ගේ අසනීප,ආබාධිතභාවය, සහ පවුල් සෞඛ්‍ය සේවය,හෙද සේවය ඇතුළත් වේ.

අයදුම් කිරීමේ කාලය සැප්තැම්බර් 1 සිට සැප්තැම්බර් 30 දක්වා වන අතර, කරුණාකර නගර ශාලාවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ 2 වන මහලේ පිහිටි ළදරු පාසල් අංශයට හෝ එක් එක් සාමාන්‍ය ශාඛා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන ප්‍රවර්ධන අංශයට අයදුම් කරන්න.

රැකියාවේ මාරුවීම් හා බැඳී ඇති අවස්ථාවලදී 2022 ඔක්තෝම්බර් පසුවද අයදුම්පත් භාරගනු ලැබේ.

අයදුම් කිරීමට, ඔබට ළදරු පාසලක ඇතුළත් වීමේ අයදුම්පත්‍රයක්, පවුලේ විස්තර ඇතුළත් අයදුම් පත්‍රයක් සහ ඔබ රැකියාවක් කරන්නේ නම් ඔබේ සේවායෝජකයා විසින් පුරවා සහතික කරන ලද වැඩ සහතිකයක් වැනි ලේඛන අවශ්‍ය වේ.

"කරුණාකර අයදුම් කිරීමට පෙර අවශ්‍ය සියලුම ලියකියවිලි ඔබ සතුව ඇති බවට වග බලා ගන්න."

3. My Number කාඩ් පත සහ මනා Points සඳහා අයදුම්පත

My Number කාඩ් පත ජපානයේ සමාජ ආරක්ෂණ, බදු සහ ආපදා ප්‍රතිවිරෝධතා යන ක්ෂේත්‍ර තුනෙහි භාවිතා වන අතර ජපානයට පැමිණීමෙන් පසු ප්‍රථම වරට Resident කාඩ්පතක් සාදන විට ඉලක්කම් 12ක අංකයක් ලබා දෙනු ලැබේ.

සෑම පුද්ගලයෙකුටම වෙනස් My Number කාඩ් අංකයක් ඇති අතර, සාමාන්‍ය රීතියක් ලෙස, ඔබ ඔබේ මුළු ජීවිතයටම එකම අංකයක් භාවිතා කරනු ඇත. ඔබ ජපානය හැර ගොස් නැවත ජපානයට පැමිණ පදිංචි වීමකදී වුවත් කලින් ලබාගත් අංකයම භාවිතා වේ.

තොවිගි නගරය විසින් , My Number කාඩ්පතක් ලබාගැනීමට කැමති අයට කාඩ්පත සඳහා නොමිලේ අයදුම් කිරීමට හැකියාව පවතී.

අයදුම් කිරීම සඳහා තොවිගි නගර ශාලාවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ 2 වන මහලේ සිවිල් ජීවිත අංශය හෙවත් (සිමින් සෙයිකන්සුකා) සහ එක් එක් සාමාන්‍ය ශාඛා කාර්යාලයේ ප්‍රජා සංවර්ධන ප්‍රවර්ධන අංශය හෙවත් (විඉකි ස්කුරි සුඉසින්කා)මගින් හැකියාව ඇත.

අයදුම් කිරීමට, ඔබට Resident කාඩ්පත වැනි ඔබේ අන්‍යන්‍යතාවය තහවුරුකළ හැකි යමක් අවශ්‍ය වේ. කවුන්ටරයේදී අපි ඔබේ ඡායාරූපයක් ගන්නා බැවින් ඔබට ඔබේම ඡායාරූපයක් ගෙන ඒමට අවශ්‍ය නැත. අයදුම්කරුවන් පෞද්ගලිකව පැමිණිය යුතුය.

My Number කාඩ්පතේ කල් ඉකුත්වන දිනය ඔබගේ Resident කාඩ් පතේ ඇති ජපානය තුළ රැඳී සිටින කාලයට සමාන වේ. ඔබගේ රැඳී සිටීමේ කාලය මාසයකට අඩු කාලයකින් කල් ඉකුත් වන්නේ නම්, කරුණාකර ආගමන විගමන කාර්යාංශය මගින් රැඳී සිටින කාලය අලුත් කිරීමෙන් පසු My Number කාඩ්පතක් සඳහා අයදුම් කරන්න.

ඔබගේ පදිංචි කාඩ්පතෙහි ඔබගේ ලිපිනය හෝ නම වෙනස් වුවද, දින 14ක් ඇතුළත නගර ශාලාව වෙත පැමිණ ඔබගේ My Number කාඩ්පතෙහි නව තොරතුරු ලියා තිබිය යුතුය.

ඊට අමතරව, ජාතික මනාපොයින්ට් වලට අදාළ ක්‍රියා පටිපාටිවලට සහාය වීම සඳහා නගරය Mynapoints සඳහා අයදුම් කිරීම සඳහා සහාය සපයයි.

Mynapoint මගින් අදහස් වන්නේ ඔබේ My Number කාඩ්පත භාවිතයෙන් අයදුම් කිරීමෙන් ඉලෙක්ට්‍රොනික මුදල්, QR කේත ගෙවීම් සහ ක්‍රෙඩිට් කාඩ්පත් වැනි මුදල් රහිත ගෙවීම් සේවා සඳහා ඔබට යෙන් 20,000 දක්වා වටිනා Point ලබා ගත හැකි බවයි.

Myna Points යෙදුම සඳහා අයදුම් කිරීමට පැමිණීමේදී කරුණාකර ජපන් භාෂාව තේරුම් ගැනීමට හැකි අයකු සමඟ පැමිණෙන්න.

Myna Points කාඩ්පත සඳහා අයදුම් කිරීමේ අවසාන දිනය 2022 සැප්තැම්බර් අවසානය දක්වා වේ.